

කළමනාකරු, මහජන බැංකුව

..... ශාඛාව

මා/අප වෙත පහත සඳහන් පහසුකම්/පහසුකම් ලබාදෙන මෙන් ඉල්ලා සිටින අතර, ඒ සඳහා මාගේ/අපගේ විස්තර පහත සඳහන් පරිදි ඉදිරිපත් කරමි/කරමු.

විද්‍යුත් බැංකු සේවා සඳහා අයදුම්පත



PEOPLE'S BANK

The Bank of the People



සේවා වර්ග

(කරුණාකර සුදුසු පරිදි "✓" ලකුණ යොදන්න)

- | | | | | | |
|---|--|--|--|--|---|
| ☐ භර කාඩ්පත (Debit Card) | ☐ විද්‍යුත් ගිණුම් ප්‍රකාශන (E-Statement) | ☐ ජංගම දුරකථන බැංකු පහසුකම (Mobile Banking (#488#)) | ☐ Missed Call Top Up Banking පහසුකම | ☐ කෙටි පණිවිඩ සේවා (SMS Alerts) | ☐ කාඩ්පත රහිතව ගිණුමෙන් මුදල් ආපසු ගැනීම (Cardless Cash) |
|---|--|--|--|--|---|

පුද්ගලික තොරතුරු

මූලික ගිණුම් හිමිකරු	බද්ධ ගිණුම් හිමිකරු
සම්පූර්ණ නම (මහතා/මහත්මිය/වෙනත්.....)	සම්පූර්ණ නම (මහතා/මහත්මිය/වෙනත්.....)
තැපැල් ලිපිනය	තැපැල් ලිපිනය
ජා.හැ./රියදුරු බලපත්‍ර/විදේශ ගමන් බලපත්‍ර අංකය	ජා.හැ./රියදුරු බලපත්‍ර/විදේශ ගමන් බලපත්‍ර අංකය
ජංගම දුරකථන අංකය	ජංගම දුරකථන අංකය
ස්ථාවර දුරකථන අංකය	ස්ථාවර දුරකථන අංකය
විද්‍යුත් තැපැල් ලිපිනය	විද්‍යුත් තැපැල් ලිපිනය

භර කාඩ්පත්

ගිණුම අංක 1	ගිණුම අංක 2
☐ විසා ☐ මාස්ටර්	☐ ක්ෂණික කාඩ්පත ☐ නම් සඳහන් කළ කාඩ්පත*
කාඩ්පතේ සඳහන් කළ යුතු නම (නම් සඳහන් කළ කාඩ්පත් සඳහා)	
මවගේ විවාහයට පෙර නම	
අවශ්‍ය පහසුකම් (කරුණාකර සුදුසු පරිදි "✓" ලකුණ යොදන්න)	
**කාඩ්පතට අදාළ සියලු පහසුකම්	
ATM ගනුදෙනු සඳහා පමණි.	
විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාල ගනුදෙනුවලට අදාළව එක් වරක් පමණක් ජනනය වන මුර වචනය (OTP) යැවිය යුතු ජංගම දුරකථන අංකය ?	
*** විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාල ගනුදෙනුවලට අදාළව එක් වරක් පමණක් ජනනය වන මුර වචනය (OTP) ඉහත සඳහන් දුරකථන අංකයට යැවීම සඳහා මම/අපි මින් බලය පවරමි/පවරමු.	

..... ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන්

*** ඔබගේ ගනුදෙනුවට අදාළ එක් වරක් පමණක් ජනනය වන මුර වචනය (OTP) ජනනය වනුයේ ඔබ ගනුදෙනුව සිදුකරනු ලබන වෙබ් අඩවිය ත්‍රිමාණ ආරක්ෂිත පද්ධතියේ ලියාපදිංචි වී ඇත්නම් පමණක් බව සලකන්න.

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි.

	මූලික ගිණුම් හිමිකරු	බද්ධ ගිණුම් හිමිකරු
කාඩ්පත් අංකය		

විද්‍යුත් ගිණුම් ප්‍රකාශන

ගිණුම අංකය	කරුණාකර සුදුසු පරිදි "✓" ලකුණ යොදන්න.
1	☐ මූලික ගිණුම් හිමිකරු ☐ බද්ධ ගිණුම් හිමිකරු
2	☐ දෛනිකව ☐ සතිපතා ☐ මාසිකව
3	
4	

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි.

ශාඛා කළමනාකරුගේ අනුමැතිය

.....
අත්සන
(නම, සේවා අංකය) රබර් මුද්‍රාව

දිනය :

..... ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන්

* කාඩ්පත භාරදීමේ දිනය ශාඛාව විසින් දැනුම් දෙනු ලැබේ.

**බැංකුව විසින් සපයනු ලබන පහසුකම්වලට යටත්ව

ජංගම දුරකථන බැංකු පහසුකම්

පිපල්ස් මොබයිල් බැංකින් - (USSD Technology - #488#)

කරුණාකර අවශ්‍ය පරිදි "/*" ලකුණ යොදන්න.

මූලික ගිණුම් හිමිකරු

බද්ධ ගිණුම් හිමිකරු

USSD තක්සේරු යටතේ උපයෝගී බිල්පත් ගෙවීමේ පහසුකම් (කරුණාකර බිල්පතේ සඳහන් යොමු/ගිණුම් අංකය ඇතුළත් කරන්න)

CEB (ලංකා විදුලිබල මණ්ඩලය)

ශ්‍රී ලංකා ටෙලිකොම්

මොබිටෙල්

ලංකා බෙල්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ඩයලොග්

ඩයලොග් TV

සි/ස ලංකා විදුලිබල සමාගම

එටිසලාට්

පිපල්ස් කාඩ්

වෙනත් (කරුණාකර සඳහන් කරන්න)

සම්බන්ධ කළයුතු ගිණුම් අංක (සම්බන්ධිත ගිණුම්වලින් එක් ගිණුමක් හර කරමින් උපයෝගීතා බිල්පත් ගෙවනු ලැබේ.)

1

3

2

4

ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන්

➤ Missed Call Top Up Banking පහසුකම

කරුණාකර අවශ්‍ය පරිදි "/*" ලකුණ යොදන්න.

මූලික ගිණුම් හිමිකරු

බද්ධ ගිණුම් හිමිකරු

මෙම පහසුකම ලබාගත හැක්කේ ලියාපදිංචි සේවා සපයන්නන්ගෙන් පමණි.

ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන්

➤ ඩිජිටල්කරණය වූ ජංගම දුරකථන බැංකු පහසුකම (People's Wave)

- අනුවාදය 4.4ට වැඩි ANDROID වර්ගයේ ජංගම දුරකථන හා අනුවාදය 8.0 වැඩි APPLE (IOS) වර්ගයේ ජංගම දුරකථන හිමියන් සඳහාය.
- ජංගම දුරකථනය ANDROID වර්ගයේ නම් Play Store මගින් ද, APPLE (IOS) වර්ගයේ නම් App Store මගින් ද People's Wave යෙදවුම (App) බාගත කරගත හැකිය.

කෙටි පණිවිඩ සේවා පහසුකම (බැංකුව විසින් සපයනු ලබන පහසුකම්වලට යටත්ව)

කෙටි පණිවිඩ සඳහා
ලියාපදිංචි විය යුතු
ගිණුම් අංක

1

2

3

4

කරුණාකර අවශ්‍ය පරිදි "/*" ලකුණ යොදන්න.

Debit Alerts (හර ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ)

Credit Alerts (බැර ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ)

Time Deposit Renewals (කාලීන තැන්පතු අලුත් කිරීම)

ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන්

කාඩ්පත රහිතව ගිණුමෙන් මුදල් ආපසු ගැනීම

කාඩ්පත් රහිතව ගිණුමෙන් මුදල් ආපසු ගැනීමේ පහසුකම සඳහා ලියාපදිංචි කළයුතු ගිණුම් අංක

1

3

2

4

ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන්

හර කාඩ්පත් සඳහා අදාළ වන කොන්දේසි සහ නියමයන්

- කාඩ්පත සැමවිටකම මහජන බැංකුවේ දේපළක්ව පැවතිය යුතු අතර බැංකුව ඉල්ලා සිටී විට එය කොන්දේසි විරහිතව සහ නොපමාව බැංකුව වෙත ආපසු භාරදිය යුතුය.
- කාඩ්පත මගේම පෞද්ගලික භාවිතය සඳහා පමණකි. එය පැවරිය නොහැක. එම කාඩ්පත වෙනත් කාර්යයන් සඳහා භාවිතා කරනු නොලැබිය යුතුය.
- මගේ/අපගේ පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) මා/අප විසින් අනිශ්චිතව රහස්‍යව තබාගනු ලබන අතර, එම අංකය කිසිම තැනැත්තෙකුට, කිසිම අවස්ථාවක, කිසිම අවස්ථාගත කරුණක් යටතේ එළිදරව් නොකරන බවට පොරොන්දු වෙමි/වෙමු. කාඩ්පත සම්බන්ධයෙන් වන විට පෞද්ගලික හඳුනාගැනීමේ (PIN) අංකය යන්නෙන් මා/අප සඳහා බැංකුව විසින් රහස්‍යව සකස් කරන ලද මුල් පෞද්ගලික හඳුනාගැනීමේ අංකය සහ මා/අප විසින් කරන ලද යම් ආදේශකයක් අදහස් විය යුතුය.
- කාඩ්පත කවර ආකාරයකින් හෝ භාවිතා කර සිදු කරනු ලබන හෝ ඉටු කරනු ලබන සියලුම ගනුදෙනු පිළිබඳව පූර්ණ වගකීම මම/අප පිළිගනිමි/පිළිගනිමු.
- හර කාඩ්පතට අදාළ මාගේ පෞද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) භාවිතා කරමින් කරන ලද ඕනෑම ආපසු ගැනීමක/පැවරුම ගෙවීමක මුදල, මාගේ/අපගේ ගිණුමට හර කරන ලෙස මම/අප මෙයින් ඔබට බලය පවරමි/පවරමු.
- අදාළ කවර වූ හෝ අවස්ථාවක කාඩ්පත මගින් හෝ වෙනත් යම් ප්‍රාදේශීය ජාලයක් මගින් අන්තර්ජාතිකව කරනු ලබන ගනුදෙනු සම්බන්ධව සියලු ගාස්තු සහ කාඩ්පත භාවිතා කිරීම සම්බන්ධ, නීත්‍යානුකූල ගාස්තු හෝ වෙනත් ව්‍යවස්ථාපිත ගාස්තු තිබේ නම්, ඒවාද ඇතුලු සෙසු බැරකම් ද මාගේ/අපගේ ගිණුමට හර කිරීමට මම/අප තවදුරටත් ඔබට බලය පවරමි/පවරමු.
- මගේ/අපගේ ගිණුම හවුල් ගිණුමක් නම්, කාඩ්පත භාවිතා කිරීමෙන් පැන නගින සියලුම ගනුදෙනු සම්බන්ධයෙන් මම/අප එක්ව සහ වෙන් වෙන්ව වගකීමට බැඳී සිටිමි/සිටිමු.
- කාඩ්පත මගින් කරන ලද සියලුම ගනුදෙනු පිළිබඳ බැංකුවේ වාර්තාව සහ ප්‍රකාශ, සියලුම කාර්යයන් සඳහා මම/අප කෙරෙහි තීරණාත්මක සහ බැඳීමට යටත් කෙරෙන බව මම/අප පිළිගනිමි/මු.
- මා/අප විසින් ලබාගත් කාඩ්පත සොරකම් කරනු ලැබුවහොත්, නැති වුවහොත් මා/අප විසින් ඒ බව වහාම බැංකුවට දැනුම් දෙනු ලබන අතර, ලිඛිත තහවුරුවක් ද බැංකුවට දෙනු ඇත. නැතිවූ සොරකම් කරනු ලැබූ හෝ මගේ/අපගේ බලයකින් තොරව කරනු ලබන කාඩ්පත භාවිතා කිරීමෙන් පැන නගින යම් අලාභයක් සම්බන්ධයෙන් මා/අප විසින් බැංකුවට යටත් නොකෙරෙනු ඇත.
- බැංකුවේ පූර්ණ අනුමැතිය පරිදි මම/අපට දැනුම් දී හෝ නොදී ඕනෑම අවස්ථාවක මෙම නියමයන් සහ කොන්දේසි කවරක් හෝ සංශෝධනය කිරීමට, පරිපූරණය කිරීමට හෝ මද වශයෙන් වෙනස් කිරීමට හිමිකමක් බැංකුවට තිබිය යුතු අතර, එම සංශෝධනයෙන්, පරිපූරණය කිරීමෙන් හෝ මද වශයෙන් වෙනස් කිරීමෙන් මා/අප බැඳීමට යටත් කෙරේ.
- කාඩ්පත භාවිතා කිරීම බැංකුවේ දැනට පවත්නා රීති සහ රෙගුලාසිවලට ද, කාඩ්පත මගින් ආවරණය වන සියලුම සේවාවන්, පහසුකම් සහ ගනුදෙනු පාලනය වන කවර වූ හෝ නියමයන්ට සහ කොන්දේසිවලට යටත් විය යුත්තේය.
- මා/අප වෙත දෙන ලද පූර්ව දැනුම්දීමකින් හෝ හේතු දැක්වීමකින් තොරව, කාඩ්පත අවලංගු කිරීමේ, ආපසු ගැනීමේ හෝ අලුත් කිරීමේ පූර්ණ අභිමතය බැංකුවට තිබිය යුත්තේය. කාඩ්පත භාවිතා කිරීම අවසන් කිරීමට මා/අප තීරණය කළ අවස්ථාවකදී එය 7කට නොඅඩු කාලයකට පෙර බැංකුව වෙත ලිඛිත දැනුම්දීමක් මා/අප විසින් කර කාඩ්පත වහාම ආපසු භාරදීමට එකඟ වෙමි/වෙමු.
- කාඩ්පත පිළිබඳ සියලුම නැවත ලබාදීම් සහ අලුත් කිරීම්, අදාළ අවස්ථාවේදී බල පැවැත්වෙන නියමයන්ට සහ කොන්දේසිවලට යටත් විය යුත්තේය.
- කවර වූ හෝ හේතුවක් නිසා කාඩ්පතේ ගෙවීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, බැංකුව ඊට වග කියනු නොලැබේ.
- ආපසු ගැනීම හෝ පැවරීම් ආවරණය වන තරමට ප්‍රමාණවත් අරමුදල් මගේ/අපගේ ගිණුමේ තිබේ නම් මිය, මා/අප කාඩ්පත භාවිතා කිරීම හෝ භාවිතා කිරීමට උත්සාහ කිරීම කිසිම අවස්ථාවක නොකෙරෙනු ඇත.
- ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ තිරයෙහි හෝ විමසුම් තුන්ඩුවක හෝ කුටිතාන්සි නිවේදනයක හෝ සඳහන් මුදල් ගණන, කවරාකාරයක හෝ කාර්යයක් සඳහා බැංකුව වෙත ඇති මගේ/අපගේ ගිණුමේ තත්ත්වය පිළිබඳ තීරණාත්මක ලෙස සලකනු නොලබන බව මම/අප පිළිගනිමි/පිළිගනිමු.
- කාඩ්පතේ හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ යම් වැරදි ක්‍රියාකාරිත්වයක් හෝ ක්‍රියාත්මක නොවීමක් හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුල තිබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම නිසා කවරාකාරයකින් හෝ පැන නගින හෝ ඇතිවන යම් අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් බැංකුව කවරාකාරයකින් හෝ වගකීමට යටත් නොවේ.
- ජංගම, ඉතිරි කිරීමේ හෝ වෙනත් යම් ගිණුමක ක්‍රියාකාරිත්වය පාලනය කෙරෙන සියලුම නීතිරීති, එම ගිණුම් සම්බන්ධ අදාළ කාඩ් ගනුදෙනුවලට ද අදාළ විය යුතුය.
- මා/අප විසින් මෙම කාඩ්පත විදේශ රටක භාවිතා කිරීමේදී බැංකුව විසින් මාහට ලබාදී ඇති සීමාව තුල පමණක් මිලදී ගැනීම කරන බවට සහතික වන අතර, ගමන් වියදම්, හෝටල් ගාස්තු, අනියම් වියදම්, වෛද්‍ය වියදම් හා පුද්ගලික පාවිච්චිය සඳහා භාණ්ඩ මිලදී ගැනීම වැනි පුද්ගලික වියදම් සඳහා පමණක් විදේශයන්හිදී කාඩ්පත භාවිතා කරනු ලබන බවට සහතික වෙමි/වෙමු. විශාල වශයෙන් මුදල් යොදන ගනුදෙනු හා වාණිජ ප්‍රමාණවලින් භාණ්ඩ මිලට ගැනීම හෝ ආනයනය කිරීම සම්බන්ධයෙන් මුදල් ගෙවීම සඳහා මම/අප කාඩ්පත භාවිතා නොකරන්නෙමි/මු. එසේම කාඩ්පත භාවිතා කොට වාණිජ පරිමාණයන්ගෙන් භාණ්ඩ මිලට ගැනීම සඳහා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර රටකට ප්‍රාන්ධන ගනුදෙනු හා සම්බන්ධ මුදල් පැවරුම් මා/අප වෙනුවෙන් හෝ තෙවන පාර්ශ්වයක් වෙනුවෙන් නොකිරීමට සහතික වෙමි/වෙමු.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පත් සම්බන්ධයෙන් නිකුත් කර ඇති සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන රීති සහ නියමයන්ට යටත්වීමට මම/අප එකඟ වෙමි/වෙමු.
- කාඩ්පත භාවිතයේදී අස්ථානගත වූ විට සහ කාඩ්පත් ගනුදෙනු සම්බන්ධයෙන් වන මතභේද නිරාකරණය සඳහා අදාළ වන ගාස්තු සහ අයකිරීම් බැංකුව විසින් කලින් කලට තීරණය කරනු ලබන අනුපාතයන් යටතේ ගෙවීමට එකඟ වෙමි/වෙමු.
- මා/අප විදේශ ගත වූ විට කාඩ්පත භාවිතා කිරීමට අදහස් කරන්නේ නම්, විදේශ ගත වීමට පෙර ඒ බව බැංකුව වෙත දැනුම් දීමට එකඟ වෙමි/වෙමු.
- සේවා දායකයෙ (server) හි ලියාපදිංචි වූ වහාම කාඩ්පත 3D Secured විදුහුන් වාණිජ්‍ය අන්තර්ජාල ගනුදෙනු සඳහා සක්‍රීය වනු ඇත.
- ක්‍රමාණ ආරක්ෂිත වෙබ් අඩවි හරහා ගනුදෙනු සිදු කරන අවස්ථාවේදී ජනනය වන OTP (එක් වරක් පමණක් ජනනය වන මුද්‍රාවන්තය) ගිණුම් හිමියාගේ ඉහත සඳහන් කරන ලද දුරකථන අංකය වෙත ලැබෙනු ඇත.
- ක්‍රමාණ ආරක්ෂිත විදුහුන් වාණිජ්‍ය ගනුදෙනු සිදු කරන සෑම අවස්ථාවකම ගනුදෙනුකරු විසින් එක් වරක් පමණක් ජනනය වන මුද්‍රාවන්තය (OTP) පද්ධතියට ඇතුළත් කළයුතු වේ.
- විදුහුන් වාණිජ ගනුදෙනු සඳහා හර කාඩ්පත් තොරතුරු හා ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ලබාදීමෙන් ඇතිවන අලාභ සම්බන්ධයෙන් හෝ ඉහත අයදුම්පතෙහි සඳහන් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් හෝ එක් වරක් පමණක් ජනනය වන මුද්‍රාවන්තය අවභාවිතාවීම සම්බන්ධයෙන් බැංකුව වගකීමට පත් නොවේ.
- ගනුදෙනුව සිදු කරනු ලබන වෙබ් අඩවියෙහි නිර්ව්‍යාප්තවය හෝ ගනුදෙනුව සඳහා ලබා දෙන ගනුදෙනුකරුගේ තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව බැංකුවට වගකීමක් නොමැති අතර, ගනුදෙනුව සඳහා වෙබ් අඩවිය සහ ගෙවීම් ද්වාරය හෝ රා ගැනීමේ තීරණය සම්බන්ධයෙන් පූර්ණ වගකීම ගනුදෙනුකරු සතු වේ.
- විදුහුන් අරමුදල් හුවමාරු කාඩ්පත් (EFTC) පහත සඳහන් ගෙවීම් සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් (කාඩ්හිමියන්) වෙත නිකුත් කරනු ඇත.
 - වාණිජ අරමුණින් සිදුකරන ආනයනය අපනයනය සඳහා ගෙවීම් කිරීම් හැරුණු විට පෞද්ගලික ස්වරූපයේ වර්තමාන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවෙකු වෙත ගෙවීම් කිරීම සඳහා
 - ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (BFCA) හෝ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (PFCA) එරෙහිව නිකුත් කරන ලද කාඩ්පතකින් ඕනෑම අරමුණක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවෙකු වෙත ගෙවීම් කිරීම සඳහා
 - රාජ්‍ය තාන්ත්‍රික විදේශ ව්‍යවහාර ගිණුමකට (DFA) හෝ ආමුඛ ආයෝජන ගිණුමකට (IIA) එරෙහිව නිකුත් කරන ලද කාඩ්පතකින් ඕනෑම අරමුණක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවෙකු වෙත ගෙවීම් කිරීම සඳහා
- විදුහුන් අරමුදල් හුවමාරු කාඩ්පත (EFTC) නිකුත් කරනුයේ PFCA ගිණුමකට එරෙහිව හෝ BFCA ගිණුමකට එරෙහිව පමණක් හා කාඩ්පතේ නොපියවුම් සේයය පියවනු ලබන්නේ ආමුඛ ප්‍රේෂණ මගින් හෝ විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් අරමුදල් හුවමාරු කිරීමකින් නොවන සෑම අවස්ථාවකදීම කාඩ්පත් හිමිකරු/හිමිකරුවන් ධනීයාවත් සඳහා විදේශගත වන අවස්ථාවකදී කාඩ්පත නිකුත් කරන ලද බැංකුව වෙත එය භාරදීමට එකඟවීම යන කොන්දේසියට යටත්වය.

මෙම ප්‍රකාශය නිකුත් කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙතයි. (මූලික කාඩ්පත් හිමිකරු/අතිරේක කාඩ්පත් හිමිකරු) (මූලික කාඩ්පත් හිමිකරු/අතිරේක කාඩ්පත් හිමිකරු) වන මම/අප මෙම පෙර්ථමයේ සඳහන් කර ඇති සියලුම තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් ප්‍රකාශ කර සිටිමි/සිටිමු. විදේශ විනිමය පනත යටතේ පනවන ලද 2017 අංක 12 දරණ විදුහුන් අරමුදල් හුවමාරු කාඩ්පත (EFTCs) සම්බන්ධ කොන්දේසි පිළිබඳ මම/අප දැන සිටින බවද, එම කොන්දේසිවලට යටත්ව විදේශීය විනිමය ගනුදෙනු සඳහා කාඩ්පත භාවිතයට ගත හැකි බවට අවබෝධයක් ඇති බව මම/අප මෙයින් තහවුරු කර සිටින අතර, එම කොන්දේසිවලට බැඳී සිටීමට මෙයින් එකඟ වෙමි/වෙමු. මා/අප වෙත ලබාදී ඇති විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පත භාවිතයට ගෙන මම/අප විසින් සිදු කරන ලද විදේශීය විනිමය හුවමාරු කිරීම පිළිබඳව විනිමය පනතේ අරමුණු උදෙසා සහ මූහුණු.බැංකුවට අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධ ඕනෑම තොරතුරක් සැපයීමට ද බැඳී ඇති බවට තවදුරටත් මෙයින් එකඟ වෙමි/වෙමු. මා/අප වෙත ලබාදී ඇති විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පත භාවිතයට ගෙන අනුමත නොකළ විදේශීය විනිමය ගනුදෙනු සිදු වෙමින් පවතින බව සැක කළ හැකි ප්‍රමාණවත් හේතු සාධක තිබෙන බව පෙනී ගියහොත් එම විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පත මගින් ලබාගත හැකි විදේශීය විනිමය බලයලත් නියෝජිතයා විසින් (බැංකුව) අත්හිටුවිය හැකි බව මම/අප දනිමි/දනිමු. 2006 අංක 05 දරණ මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත හා 2005 අංක 25 දරණ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් ලබාදීම වැලැක්වීමේ පනතේ අඩංගු කොන්දේසි පිළිබඳව මම/අප දැනුවත් බවට තහවුරු කරමි/කරමු.	
..... දිනය	මම බලයලත් නිලධාරියෙකු වශයෙන් අයදුම්කරු/අයදුම්කරුවන් විසින් සපයන ලද තොරතුරු සහ ඒ හා සම්බන්ධ ලියකියවිලි ඉතා ඕනෑකමින් පරීක්ෂා කර බැලීම. මෙම තොරතුරු හා ලියකියවිලිවල නිර්ව්‍යාප්තවය පිළිබඳව සැහීමකට පත්වීම. විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පත් හිමිකරුවන් ඔහුගේ/ඇයගේ කාඩ්පත භාවිතයට ගෙන කරනු ලබන විදේශීය විනිමය හා සම්බන්ධ ගනුදෙනු පිළිබඳව සුපරීක්ෂාකාරීවීමට පොරොන්දු වන අතර, කාඩ්හිමියා/කාඩ්හිමියන් විසින් ලබාදෙන ලද පොරොන්දු ප්‍රකාශය උල්ලංඝනය කරමින් විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පත භාවිතයට ගෙන එමගින් අනුමත නොකළ විදේශීය විනිමය ගනුදෙනු සිදු වෙමින් පවතින බවට සැක කළ හැකි ප්‍රමාණවත් හේතු සාධක පවතී නම් එම විදුහුන් අරමුදල් පැවරුම් කාඩ්පතින් ලබාගත කාඩ්පතින් ලබාගත හැකි විදේශ විනිමය අත්හිටුවීමට ක්‍රියාකරන බවත්, එවැනි උල්ලංඝනය කිරීමක් පිළිබඳ කාරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් පොරොන්දු වෙමි. දිනය
..... දිනය	 දිනය
..... දිනය	 බලයලත් නිලධාරී තැනගේ අත්සන

ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිළිබඳ ප්‍රකාශය

1. මා/අප විසින් සිදු කරනු ලබන ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම්වලට අදාළව ජනනය වන කෙටි පණිවිඩ, මාගේ/අපගේ ගිණුම් පිළිබඳ විද්‍යුත් ගිණුම් ප්‍රකාශය/ප්‍රකාශ සහ එක් වරක් පමණක් ජනනය වන රහස් අංකය (OTP) ලබාගැනීම සඳහා මාගේ/අපගේ ජංගම දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය පද්ධතිය තුළ ලියාපදිංචි/යාවත්කාලීන කරන්න.
2. මම මෙම සිම්පත මගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන අතර, මගේ ජංගම දුරකථනයේ අංකය මෙම සිම්පතේ අංකයට වේ. අදාළ පහසුකම/පහසුකම්, සේවාචක්/සේවාචන් සැපයීම සඳහා භාවිතා කිරීම පිණිස මෙම අංකය මගේ ජංගම දුරකථන අංකය වශයෙන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, මෙම අංකය මගින් මහජන බැංකුව වෙතින් අන්තර්ජාල බැංකු පහසුකම/ජංගම දුරකථන බැංකු පහසුකම් සහ වෙනත් කිසියම් පහසුකමක් හෝ සේවාචක් මා වෙත සැලසීමෙන් පසුව හා එවැනි පහසුකමක්/පහසුකම්, සේවාචක්/සේවාචන් සැපයීම සඳහා මෙම ජංගම දුරකථන අංකය මගින් සිදු කරන ලද බැංකු ගනුදෙනු පිළිබඳව සම්පූර්ණ වගකීම මම භාර ගනිමි.
3. ජංගම දුරකථන අංකයේ හෝ විද්‍යුත් තැපැල් ලිපිනයේ යම්කිසි වෙනසක් සිදු වුවහොත් ඒ බව බැංකුව වෙත දැන්වීමට සහ මෙම සේවාච භාවිතා කිරීම සඳහා අදාළ වන නියමයන්ට සහ කොන්දේසිවලට මෙන්ම මෙම සේවාචන්ට අදාළව කලින් කලට පනවනු ලබන නියමයන් හා කොන්දේසිවලට යටත්ව කටයුතු කිරීමට මම/අපි එකඟ වෙමි/වෙමු. මෙම සේවාච භාවිතා කිරීමේදී මා/අප විසින් දෙනු ලබන විධාන ක්‍රියාත්මක කිරීමේදී යම් හිමිකම්පෑමක්, ආදේශයක්, හානියක්, අලාභයක්, ගාස්තුවක්, වියදමක් දැරීමට හෝ අගතියක් බැංකුවට සිදු වුවහොත් ඒ සියල්ල මා/අප විසින් භාති පුරණය කිරීමට එකඟ වෙමි/වෙමු.
4. අයදුම්පතෙහි සඳහන් විද්‍යුත් සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු නවතම තොරතුරු ලෙස සැලකීමට හා ඒ අනුව පද්ධතිය යාවත්කාලීන කිරීමට බැංකුවට පූර්ණ හිමිකමක් ඇත.

කෙටි පණිවිඩ හා ජංගම දුරකථන බැංකු පහසුකම සඳහා අදාළ කොන්දේසි හා නියමයන්

1. ලියාපදිංචි ගනුදෙනුකරුවන් වෙත පුද්ගලික හඳුනාගැනීමේ අංකයක්/රහස්‍ය වචනයක් නිකුත් කරනු ලබන අතර, එය අන් අයට අනාවරණය නොකළ යුතුය.
2. ව්‍යාපාර ප්‍රවර්ධන තොරතුරු ඇතුළත් හෝ බැංකුව විසින් නිකුත් කරන වෙනත් කෙටි පණිවිඩ ගනුදෙනුකරු වෙත විටින් විට ලැබෙනු ඇත. එම කෙටි පණිවිඩ සඳහා (ගාස්තු අයකරනු ලබන කෙටි පණිවිඩ හැර) ගනුදෙනුකරුගෙන් ගාස්තු අය නොකරනු ලබන අතර, මෙම සේවා සඳහා ලියාපදිංචි වීම මගින් එවන් කෙටි පණිවිඩ ලබාගැනීමට ගනුදෙනුකරු කැමැත්ත ප්‍රකාශ කරනු ලබයි.
3. මෙම සේවාච සඳහා යොදා ගන්නා සේවා සපයන්නා විසින් තීරණය කරනු ලබන "SMS" (කෙටි පණිවිඩ) සඳහා වූ ගාස්තුව අයකිරීමේ අයිතිය ගනුදෙනුකරුගේ එකී දුරකථන සේවාච සපයන්නා සතු වන අතර, එම ගාස්තුව ගනුදෙනුකරු විසින් නිසි පරිදි ගෙවා අවසන් කළ යුතුය. එම ගෙවීම් සඳහා බැංකුව වගකීම නොදරයි.
4. ගනුදෙනුකරු විසින් බැංකුව වෙත එවනු ලබන සියලුම කෙටි පණිවිඩ බැංකුව විසින් අනුමත කරන ලද ආකෘතිය පරිදි විය යුතුය. එසේ අනුමත කරන ලද ආකෘතීන්ට අනුකූල නොවන කෙටි පණිවිඩ භාර ගැනීමට හෝ භාර නොගැනීමට බැංකුවට හැකි වන අතර, එවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් හෝ නොකිරීමෙන් බැංකුව වගකීමට නොබැඳේ.
5. දත්ත තැනිවීම හෝ සම්පූර්ණ හෝ අඩක් සම්පූර්ණ පණිවිඩ හෝ තොරතුරු වෙනස් කිරීම හෝ වැරදි තොරතුරු බැංකුව විසින් ක්‍රියාත්මක නොකිරීම මත බැංකුව හෝ දුරකථන සේවා සපයන්නා වගකීමට නොබැඳේ.
6. කුමන තත්ත්වයක් යටතේ වුවද කෙටි පණිවිඩ හෝ දත්ත සම්ප්‍රේෂණයේදී තැනිවීම සහ හානි සිදුවීම පිළිබඳව හෝ පිළිතුරු ප්‍රමාදවීම ගැන හෝ "SMS" පණිවිඩයේ අන්තර්ගතය පිළිබඳව දුරකථන සේවා සැපයුම්කරු හෝ බැංකුව වගකීමකට යටත් නොවනු ඇත.
7. සේවා විසන්ධියක් නිසා හෝ සේවා සැපයුම ඕනෑම අවස්ථාවක හෝ විටින් විට නොමැති අවස්ථාවක ගනුදෙනුකරුට වන හානිවීමක්, අලාභයක් හෝ අපහසුවක් සම්බන්ධව බැංකුව හෝ දුරකථන සේවා සපයන්නා වගකීමට නොබැඳෙන අතර, මෙම සේවාච සපයනු ලබන්නේ සේවා සැපයීමට ඇති හැකියාව මතයි.
8. මෙම සේවාච ශ්‍රී ලංකාවේ බලපවත්වන සියලු නීතිරීති රෙගුලාසි සහ බැංකුවේ ගනුදෙනු සඳහා යාවත්කාලීනව බලපැවැත්වෙන නියමයන් හා කොන්දේසිවලට යටත් වේ. ඒ අනුව, මෙම සේවා මගින් ගනුදෙනුකරු විසින් ලබාදෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක නොකිරීමට සාධාරණ හේතුවක් (බැංකුවේ පූර්ණ අභිමතය පරිදි) ඇත්නම් එවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ එවන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමට සම්පූර්ණ බලය බැංකුව සතුවේ. තවද, බැංකුවේ අභිමතය පරිදි සාධාරණ හේතු ඇත්නම් ඕනෑම අවස්ථාවක යම් ගනුදෙනුකරුවෙකුට මෙම සේවාච සැපයීම තහර කිරීමට පූර්ණ අභිමතානුසාරී බලය බැංකුව සතුවේ.
9. මෙම නියමයන් හා කොන්දේසි කලින් කලට වෙනස් කිරීමට, නිවැරදි කිරීමට, කපා හැරීමට හෝ ඕනෑම අයුරින් සංශෝධනය කිරීමට හෝ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේපනය කිරීමට හෝ මෙම නියමයන් සහ කොන්දේසිවලට අලුතින් නියමයන් හා කොන්දේසි එකතු කිරීමට පූර්ණ බලතල බැංකුව සතුව වන අතර, එවැනි සියලු වෙනස් කිරීම් සංශෝධන ආදියෙන් ගනුදෙනුකරු බැඳී සිටී. මෙම සේවාච අඛණ්ඩව පරිහරණය කිරීමෙන් ගනුදෙනුකරු එසේ බැඳීමට කැමැත්ත උදක්ම මෙයින් ප්‍රකාශ කරනු ලබයි.
10. මෙම සේවා ලබාදීම වෙනුවෙන් ගනුදෙනුකරුගෙන් විටින් විට අයකර ගැනීම සඳහා බැංකුව නියම කරනු ලබන ගාස්තු ගෙවීමට ගනුදෙනුකරුට සිදුවනු ඇත.
11. කිසියම් යන්ත්‍රයක්, පරිගණක පද්ධතියක් හෝ සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් අසමත්වීම හෝ දත්ත සැකසීමේ ප්‍රමාදය හෝ කාර්මික ආරවුලක් හේතුවෙන් හෝ බැංකුවේ සහ එහි සේවකයින්ගේ පාලනයෙන් සිබ්බට ගිය දෙයක් හේතුවෙන් සහ වෙනත් අසමත් වීමක් හෝ ජංගම දුරකථනයේ කිසියම් දෝෂයක් මත මෙම විධිවිධානය යටතේ සිය වගකීම ඉටු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් බැංකුව බැඳීමට පත් නොවේ.
12. සීමිත අක්‍රීයතාව, සේවා නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ වරින් වර බැංකුව විසින් ස්ථාපිත කළ හැකි වෙනත් ප්‍රතිපත්ති ඇතුලු ඕනෑම හේතුවක් නිසා බැංකුවට සේවාච අවසන් කළ හැකිය. සේවාචන් අවසන් කළ පසු, මම/අප විසින් සිදු කරන ලද සියලුම ගනුදෙනු සඳහා ගෙවීම් කිරීමට මම/අපි බැඳී සිටිමු. සේවය අවසන් කිරීමෙන් පසු මගේ/අපගේ සේවාචට පිරිසිඳු තහනම් කිරීමට බැංකුවට අයිතියක් ඇත.
13. මෙම කොන්දේසි හා නියමයන් බැංකුවේ පූර්ණ අභිමතය පරිදි සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට බැංකුවට ඕනෑම වේලාවක හැකි බව මම/අපි පිළිගනිමි/පිළිගනිමු. එවැනි සංශෝධන එකතු කිරීම හෝ විවලනයාවයන්ගෙන් මා/අප බැඳී සිටිමි/සිටිමු.

කාඩ්පත් රහිත මුදල් ආපසු ගැනීම සඳහා අදාළ වන කොන්දේසි සහ නියමයන්

1. මගේ ඉල්ලීම පරිදි අදාළ පහසුකම් සඳහා ලියාපදිංචි කිරීමෙන් පසුව, කාඩ්පත් රහිත මුදල් මත පවත්වන ලද සියලුම ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම මම/අපි දරමි/දරන්නෙමු.
2. අදාළ පද්ධතියට පුද්ගල හැඳුනුම්පත (NIC) සහ එක් වරක් පමණක් ජනනය වන මුරපදය (OTP) ඇතුළත් කිරීමෙන් පසුව කාඩ්පත් රහිත මුදල්/ජංගම මුදල් මාරු කිරීම (CARD-LESS CASH) මත ගනුදෙනු ක්‍රියාත්මක කිරීමට බැංකුව වෙත බලය පැවරේ.
3. එක් වරක් පමණක් ජනනය වන මුරපදය (OTP) නොලැබීම බැංකුවට දැන්වීමේ වගකීම මම/අපි දරමි/දරන්නෙමු.
4. මගේ/අපගේ ජංගම දුරකථන සේවා සපයන්නාගේ (MOBILE SERVICE PROVIDER) ප්‍රමාදයන්/වැරදි/ගැටලු/නක්ෂණික බිඳවැටීම් හි ප්‍රතිඵලයක් ලෙසින් පැන නැගෙන කිසියම් ප්‍රශ්න/අලාභයන් සම්බන්ධයෙන් මම/අප බැංකුව භාති රක්ෂණය කරමි/කරමු.

ඉහත කොන්දේසි හා නියමයන් බැංකුවේ පූර්ණ අභිමතය පරිදි සංශෝධනය කිරීමට, එකතු කිරීමට හෝ වෙනස් කිරීමට බැංකුවට ඕනෑම අවස්ථාවක අයිතියක් ඇති බව මම/අපි පිළිගනිමි/පිළිගනිමු. එවැනි සංශෝධන එකතු කිරීමේ හෝ විවලනයාවයන්ගෙන් මා/අප බැඳී සිටිමි/සිටිමු. ඉහත සඳහන් කර ඇති තොරතුරු නිවැරදි වන අතර, ඉහත පහසුකම/පහසුකම් භාවිතය සම්බන්ධයෙන් සඳහන් කර ඇති කොන්දේසි හා නියමයන් සහ ප්‍රකාශයන්ට අනුකූලවීමට මම/අපි විසින් එකඟ වෙමි/වෙමු.

දිනය

ගිණුම් හිමිකරුගේ අත්සන/ බද්ධ ගිණුම් හිමිකරු/හිමිකරුවන්ගේ අත්සන /අත්සන්

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි

	නම	සේවා අංකය	දිනය
..... ගනුදෙනුකරුගේ/කරුවන්ගේ අත්සන/අත්සන් තහවුරු කරමි. (බලයලත් නිලධාරී අත්සන)	රහස්‍ය අංකය නිකුත් කිරීම		
	කෙටි පණිවිඩ සේවාච සක්‍රීය කිරීම		
..... ගනුදෙනුකරුගේ/කරුවන්ගේ තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව අනුමත කරමි. (කළමනාකරු)	කාඩ්පත් රහිත ගනුදෙනු කිරීමේ පහසුකම සක්‍රීය කිරීම		
	විද්‍යුත් ගිණුම් ප්‍රකාශන පහසුකම සක්‍රීය කිරීම		
	ජංගම දුරකථන බැංකු පහසුකම සක්‍රීය කිරීම		
	Missed Call Top Up Banking පහසුකම සක්‍රීය කිරීම		
	විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාල ගනුදෙනු පහසුකම සක්‍රීය කිරීම		